

විකුණු කරන ලදී. ශ්‍රී ලංකා විවාහ විධායක ජනරාල්ගේ කාර්යාලය.



විවාහ ලේකම් පොත

REGISTER OF MARRIAGES

විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනත (112 වෙනි පරිච්ඡේදය)

Marriage Registration Ordinance (Cap. 112)

අංකය }
මු. }
No. }

00 *
00

නාච්චිගාමා දිස්ත්‍රික් රජයේ විවාහ විධායක ජනරාල්ගේ කාර්යාලය

රට මාපිටිය District: අගුරුකොළඹ

කොට්ඨාසය පළාත් Division

Table with 3 columns: Male Party, Female Party, and Registrar details. Rows include names, ages, civil conditions, ranks/professions, and residences.

රට 20 16 නොවැම්බර් මස මෙම 4 දින මා විසින් (නොහොත් මා ඉදිරිපිට) විවාහය සිදු කරන ලදී. solemnized by me (or in my presence) this day of 20

Handwritten signature and stamp of Registrar/Minister.

මෙහි සාක්ෂි දුන් බවට මා විසින් සහතික කරන ලදී. Marriage was solemnized between us in the presence of

සාක්ෂිකාරයාගේ අත්සන සාධකයක් ලෙස සටහන් කිරීම. Signature of Witness

සාක්ෂිකාරයාගේ සම්පූර්ණ නම, රක්ෂාව නොහොත් කරාකිරීම සහ ස්ව-විස්තරය. Name in full, Rank or Profession and Residence of Witness

සාක්ෂිකාරයාගේ අත්සන සාධකයක් ලෙස සටහන් කිරීම. Signature of Witness

සාක්ෂිකාරයාගේ සම්පූර්ණ නම, රක්ෂාව නොහොත් කරාකිරීම සහ ස්ව-විස්තරය. Name in full, Rank or Profession and Residence of Witness

පිටි අත්සන් කරන ලදී. මෙහි සාක්ෂි දුන්නාගේ සටහන් කිරීම. before me.

Handwritten signature and stamp of Registrar/Minister.

ඉහත දැක්වෙන විවාහ ලියාපදිංචි කිරීමේ ආඥාපනතේ (112 වෙනි පරිච්ඡේදය) 34 වෙනි වගන්තිය යටතේ මා වෙත සැපයූ දැනුම මත මා විසින් සහතික කරන ලදී.

විවාහයේ සම්පූර්ණ සටහන් සහ සාක්ෂි සහතිකය මා වෙත සැපයූ දැනුම මත මා විසින් සහතික කරන ලදී. I certify that the above is a true copy of the Statement No. furnished to me under Section 34, Marriage Registration Ordinance (Cap. 112).

